

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය

කොළඹ

මාධ්‍ය නිවේදනය

දෝශබන්දු ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මියට පද්ම ශ්‍රී සම්මානය පිරිනැමීම

2020 වසර සඳහා ඉන්දිය ජනාධිපතිවරයා විසින් ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මියට පිරිනමන ලද ‘පද්ම ශ්‍රී’ සම්මානය ඇය වන පිරිනැමීම, 2021 නොවැම්බර් 17 වන දින අරලියගහ මන්දිරයේ පැවති උත්සවයක දී අග්රාමාත්‍ය හා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය අනිගරු මහින්ද රාජපක්ෂ මහතාගේ ජර්ධනත්වයෙන් ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් බල්ලේ මහතා විසින් සිදු කරන ලදී.

2. 2021 නොවැම්බර් 08 වැනි දින නවදිල්ලි නුවර රාජ්චරපති භවන් හිදී ‘පද්ම සම්මාන ජර්ධනත්වයක්’ පැවැත්වුණු අතර එහි දී ඉන්දිය ජනාධිපතිවරයා විසින් 2020 වසර සඳහා සම්මානලාභීන් වන උප ජනාධිපතිවරයා, ඉන්දිය අගමැති සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් ඉදිරියේ පද්ම සම්මාන පිරිනැමූ බව සිහිපත් කළ හැකිය. ශ්‍රී ලංකාවේ කීර්තිමත් පුද්ගලයන් දෙනෙකු වන ආචාර්ය වජිරා චිත්‍රසේන සහ දිවංගත මහාචාර්ය ඉන්ද්රා දසනායක යන මහත්මීහු පිළිවෙලින් නර්තනය සහ සාහිත්‍යය සහ අධ්යාපන ක්ෂේත්‍රයේ ඔවුන්ගේ විශිෂ්ට දායකත්වය වනුවෙන් ‘පද්ම ශ්‍රී’ සම්මානයෙන් පිදුම් ලැබූහ.

3. ආචාර්ය වජිරා චිත්‍රසේන ජර්විණ සම්ප්රදායික නර්තන ශිල්පිනියක්, නර්තන රචක ශිල්පිනියක් සහ ගුරුවරියකි. ඇයගේ ජයග්රහණ වනුවෙන් ඇය ශ්‍රී ලංකාවේ ඉහළම ජාතික සම්මානයක් වන ‘දෝශබන්දු’ ඇතුළු තවත් බොහෝ සම්මානවලින් ගුරුබුහුමනට ලක් කර ඇත. නර්තනය ජර්වර්ධනය කිරීම සහ දරෙටේ - විශේෂයෙන්ම උඩරට සහ ඔඩිසි කලා ආකෘතීන් මුසු කිරීම නුළින් ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා සාරවත් කිරීම සඳහා ආචාර්ය වජිරා මහත්මිය දැක්වූ සුවිශේෂී දායකත්වය “පද්ම ශ්‍රී” සම්මානයෙන් පිදුම් ලැබීය. ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මියට ‘පද්ම ශ්‍රී’ සම්මානය භාර ගැනීමට ඉන්දියාවට යාමට නොහැකි වූ හෙයින් ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය කොළඹදී එය ජර්දානය කිරීම සඳහා පහසුකම් සැලසීය.

4. ‘පද්ම ශ්‍රී’ සම්මානයෙන් පිදුම් ලැබූ අනෙක් පුද්ගලයා වූ දිවංගත මහාචාර්ය ඉන්ද්රා දසනායක මහත්මිය කැලණිය විශ්වවිද්යාලයේ හින්දි විෂය පිළිබඳ

කීර්තිමත් මහාචාර්යවරියකි. ඉන්දියාවේ උපත ලැබීම හා ලක්නව් විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වීම හේතුවෙන් ඇය හට ඉන්දියාව සමඟ සමීප ඇසුරක් පැවතී. ඇයගේ දියණිය වන වත්සලා දසනායක ඉෂ්ටවීර මහත්මිය නවදිල්ලි නුවර දී ඉන්දිය ජනාධිපතිවරයා අතින් 'පද්ම ශ්රී' සම්මානය ලබා ගන්නාය.

5. පද්ම සම්මානය යනු වාර්ෂිකව ජනරජ දිනයට පෙර ප්රකාශයට පත් කරන ඉන්දියාවේ ඉහළම සිවිල් ගෞරවවලින් එකකි. පද්ම විභූෂණ, පද්ම භූෂණ සහ පද්ම ශ්රී යන කාණ්ඩ තුනකින් පිරිනමනු ලබන සම්මාන, රාජ්‍ය සේවයේ අංගයක් සම්බන්ධ වන සියලුම ක්රියාකාරකම් හෝ විෂය ක්ෂේත්රවල ජයග්රහණ හඳුනා ගැනීමට අපේක්ෂා කරයි. මෙම වසරේ පද්ම සම්මාන බිම් මට්ටමේ ජයග්රහණයන්ගේ ජයග්රහණ සහ විශිෂ්ටත්වය සමරනු ලැබ ඇති අතර, එබැවින් එය "මහජන පද්මය" ලෙස ප්රශංසාවට ලක් කර ඇත.

6. ආචාර්ය වජිරා චිත්රසේන මහත්මිය සහ දිවංගත මහාචාර්ය ඉන්ද්රා දසනායකමහත්මිය යන අයගේ පෞද්ගලික ජයග්රහණ ඉන්දිය රජය විසින් ඇගයීමට ලක් කිරීම ඉන්දියාව සහ ශ්රී ලංකාව අතර පවතින සංස්කෘතික බැඳීම සනාථ කරයි. ඔවුන්ගේ පුරෝගාමී දායකත්වය තුළින් ආචාර්ය චිත්රසේන මහත්මිය සහ මහාචාර්ය දසනායක මහත්මිය ඉන්දියාව සහ ශ්රී ලංකාව අතර ජනතාව-ජනතාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට මූලික වී ඇත. ශ්රී ලංකාවේ කීර්තිමත් සංගීත විශාරදයකු වන ඩබ්ලිව්.ඩී. අමරදේව මහතා 2002 වසරේ දී 'පද්ම ශ්රී' සම්මානයෙන් පිදුම් ලැබූ බව සිහිපත් කළ හැකිය.

කතෝලඹ
නොවැම්බර් 17, 2021